

## දේශකයාගේ කාර්ය භාරය

ආචාර්ය කඩවත්ගම පියරුහන හිමි

ශ්‍රාවකයාගේ අංශයෙන් බලන විට අධ්‍යාපන ක්‍රියාවලියේ දී මූලික ම දෙයක් ලෙස සංවන්දීම සැලකිය හැකිය. වර්තමානයේ ව්‍යවද කොනෝක් තාක්ෂණික මෙවලම් දියුණු වී තිබුණුත් අධ්‍යාපන ක්‍රියාවලියෙහි ලා ඉවස මාධ්‍ය ප්‍රඛල තත්ත්වයක පවතියි. ඉවත්‍ය කුඩා කාලයේදීම දෙම්විටය වැඩිහිටියන්ගේ ද ප්‍රස්ථිර තමන් හාදෙන ඒ ඒ පරිසරයන් තුළින් ලබා ගනියි. නවීන තාක්ෂණික ඉවස මාධ්‍යයන් තුළින් ද ඉවත්‍ය ලබාගනියි. ඒ තුළින් විශාල දැනුමක් එකතු කරගැනීමට සමන් වෙයි.

මෙම අධ්‍යාපන ක්‍රියාවලියෙහි ලා දාෂ්‍ය මාධ්‍ය ද තවත් ප්‍රඛල දෙයකි. මේ ඉවස දාෂ්‍ය මාධ්‍යයන් මුළු කරගෙන තමන් මනසට ලබාගන්නා වූ දත්තයන් මගින් ස්වාධීනව අලුතින් යමක් සිතිමේ සහ තිර්මාණය තිර්මේ වින්තනය වැඩි දියුණු කරගත හැකිය. බුද්ධ දේශනාවහි ඉවස මාධ්‍යයට ලැබේ ඇත්තේ මුළකන්වයකි. ඒ තුළින් දාෂ්‍ය ප්‍රතිස්ථා තිර්මක් සිදු නොවෙයි. ඒ ඒ අවස්ථාවල දී බුද්ධ වහන්සේ අවට ඇති පරිසරයේ නොයෙකුත් දේ දාෂ්‍ය මාධ්‍යයන් වශයෙන් යොදා ගෙන ග්‍රාවකයාට කරගුණු අවබෝධ කර දී තිබේ. නමුත් ව්‍යත්මානයේ උන්වහන්සේගේ දේශනා පැහැදුළු තිර්මේ දී ඉවස මාධ්‍ය මුළිකත්වයක් ගෙන ඇත. බුද්ධ දහමේ විවිධ ස්ථානවල ඉවස, ප්‍රජාව ලබා ගැනීමේ ප්‍රඛල මාධ්‍යයක් බව පෙන්වා දෙයි. ඇයිමෙන් ප්‍රජාව ලැබේයි.<sup>1</sup> ඇයිමෙන් දහත් ධිහායකි.<sup>2</sup> මෙම හියමන්වලින් පැහැදුළු වන්නේ ඇයිමෙන් ප්‍රජාව ලැබෙන බවයි. නොඇසු ප්‍රදේශලයා බුද්ධිමතෙක් නොවන්නේ ය.<sup>3</sup> ඇසුමිරු තැන් ඇත්තා ආර්ය ව්‍යවක් (උතුම්) වන්නෙයි. බුද්ධිමතා යනුවෙන් බොද්ධ සාහිත්‍යයෙහි සඳහන්වන්නේ "බොහෝ දේ අසා ඇති" ප්‍රදේශලයා යන ඇදහසින්ය.

දේශනයක් පැවැත්වය යුත්තේ ඇයි ?

කෙටියෙන් සඳහන් කරනාත් නිවන් බහන්වන අනුන්ගෙන් දේශනය

## ශ්‍රාවකයාගේ රෝහින්දා ගාස්ට්‍රිය සංග්‍රහය

නුත්‍ය තිර්ම ඇතිවාර්යෙන් කළ යුත්තකි බුද්ධ කාලයේ දී ග්‍රාවකයාන් නිවන් බ්‍රාහ්‍යන් බුද්ධරාජාන් වහන්සේගෙන් දේශනය ඉවත්‍ය තිර්ම හේතු කොට ගෙනය. ඇයිම කෙනරම් උසස් ක්‍රියාවක් දැයි මෙයින් පැහැදුළු වෙයි.

දේශනයක් පැවැත්වය යුත්තේ පරාර්ථය උදෙසාමය.

දේශනා කරන දේශකයෙකු විසින් කළ හැකි උසස්ම සංග්‍රහය නම් පර්හට තිතුව් ප්‍රාර්ථනා කරගෙන සඳහම් දෙසීමය. එය දේශන දානය නමින් හඳුන්වා ඇත. එහි ග්‍රාවකයාගෙන් යමක් බලාපොරුත්ත නොවී ඇතින් අයට (පර්හට) බුද්ධ බණ දැනෙන ගැනීමට මග සැලස්වීමයි සැදැහැවත් අය ප්‍රශනයෙන් ප්‍රදාන යමක් පිළිගැනීම වරදක් ඇත. නළුත් එම ලාභය ප්‍රාර්ථනා කරමින් දේශනා පැවැත් වේම ඇතිනකර වූවක් බව බුද්ධරාජාන් වහන්සේ විසින් ම පෙන්වා දුන්නහ. එසේ තිර්ම විෂසෝර් සර්පයක් ව්‍යුහයෙන් අල්ලා ගැනීමක් වැනි යැයි උන්වහන්සේ සඳහන් කරති. බුද්ධ ඇයිම සෑම අංශයකින්ම ප්‍රදේශලයා උපරිමයෙන් රසකටත්, ප්‍රිතිසටත්, තිර්මිස වින්දනයටත් පත් කරන බව බුද්ධ දහම සඳහන් කරයි.<sup>5</sup> එසේම එහි සියලු ප්‍රඛන්‍යන් පර්දවා දේශනය තිර්ම වින්කමක් වන බව ද සඳහන් කළ හැකිය.

සඳහම් ඇයිමේ ප්‍රයෝගන රාජියක් දේශනය සඳහන් වෙයි. එයින් පළමු වැනි ප්‍රයෝගනය මිනිසා සිල්වන් විමයි. සිලය යනුවෙන් අදහස් කරන්නේ හික්මීම යි. ප්‍රදේශලයෙකු තමා විසින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ හරහා දැනෙන කටයුතු තිර්ම සිලය යි. සිලයට බොහෝ තැන් වල විනය යැයි ද ව්‍යවහාර කරයි. මෙයින් මානසික පරින්වාවය අප්ස්සා කරයි. සිනෙහි තැන්පත් බව ඇති වන්නේ මෙම සිලය තුළින් ඇති කරවන්නා වූ පිරිසිදුකම මහයි. මෙය පළමු ආරිසංගයයි.

සඳහම් ඇයිමේ ප්‍රයෝගන ටින්න සිනෙහි දේශනය සඳහන් වන්නේ සිනෙහි එකගතනායක් ඇති කර ගැනීමයි. තමා සිනට ගත් ප්‍රධාන අරමුණා බොහෝ වේලාවක් සහෙහි තබා ගත හැකි වන්නේ මෙම එකගතනාවය නිසයි. දේශනයක අඩංගු කරගුණු සින තුළ ප්‍රවිත්තන්නේ මෙම ඒකාග්‍රතාවය නිසයි. තිර්න්තරව ම ඕකිනාර මිනිස් සින අරමුණක් මත ම රඳා පවතියි. අරමුණා නම් ප්‍රදේශලයාගේ ඇයි, කතා, නාසය, දිවි, ගරීරය ආදි ඉඳරන් පහ උපයෝගි කරගෙන රඳා, ගබ්ද, ගන්ධ, රස, පොටියිඩ් ආදි වශයෙන් මනසට වැදුදු ගන්නා වූ සින්විලය. මෙයි ඒ ඒ ඉඳරන්ට හමුවන්නා වූ අරමුණා පිළිබුද ඇත්ත ඇයි සැටියෙන් දැනෙන යුතුතුය.

දෙයක් ලෙසටත් භාරගත යුතුය. මෙම නොදු නරක වරදවා තේරේම් ගෙන සිහ වැරදි අන්දමට යෙදුවීමෙන් සිතේ අසංවරය ඇතිවෙයි. එසේ අසංවරව ක්‍රියාත්මක විමට පටන්ගත් සිහ අසමානිත නම් වන්නේය. සියලුම දුක් වලට, සියලුම පරිභාතියට මුළු කාරණය වන්නේ මෙම අසමානිත සිතයි. සියලු සැපතට සහ සියලු සහපතට මූල කාරණය වන්නේ සමාධිය ඇති කරගත් සිහ තුළය. ඉවත්තය කිරීම තුළින් මෙම සමාධිය නැමති මානසික සංවර්ධනය ඇති කර ගත හැකිය.

ඉවත්තයෙන් ලැබිය හැකි තුන්වන ප්‍රයෝගනය වන්නේ ප්‍රශ්නව ලබා ගැනීමයි. මෙහි දී ප්‍රශ්නව යනුවෙන් අදහස් කරනු ලබන්නේ සිතට හමුවන අරමුණු ඇති සැරියෙන් තේරේම් ගැනීමට ඒ සිතට ඇති ගක්තිය යි. ප්‍රශ්නව යනු පිවිතය පිළිබඳ ධර්මානුකුල අවබෝධය යි. මෙහි ල ලබන ප්‍රශ්නව විමුක්තිය නොවන්නෙය.

ඉවත්තය කිරීමෙන් ලැබිය හැකි අවසාන ආනිසංගය වන්නේ ව්‍යුත්තිය ලබා ගැනීම හෙවත් දුකීන් මදීම යි. යම්කිසි පුද්ගලයෙකු යම් ගුහනායකින් මදීම ව්‍යුත්තිය වන්නෙය. දිග කළක් තදබල රෝගයකින් පෙළේ පුද්ගලයෙකු එම රෝගයෙන් සුවපත් වීම එකතුරා මදීමයි. යම්කිසි පුද්ගලයෙකු සිරගෙයින් හෝ සතුරුනුගෙන් මදීම ද ව්‍යුත්තියකි. මේ ආකාර මදීම් සමාජයේ බොහෝමයක් දැකින්නට ලැබේය. නමුත් මෙහි ද ව්‍යුත්තිය නම්න් පෙන්වා දෙනු ලබන්නේ මිනිසා සියලු කෙපෙස් වලින් මදීමයි. මෙසේ ප්‍රබල අරමුණු රාජියක් ලබා ගැනීමට ඉවත්තය ඉවහාල් වන්නෙය.

දේශකයා තම දේශනය පැවැත් විය යුත්තේ ග්‍රාවකයාට දැනුම ලබාදීම සඳහා ය. එසේම ඔහු බැසගෙන ඇති වැරදි වලින් මුද්‍රවාගෙන සහපතෙහි යෙදුවීමට යි. එසේ කරන දේශකයා සත්පුරුෂයන් අඟ කරයි. එසේම ප්‍රිය කරයි. නමුත් අසන්පුරුෂ මිනිසුන් එසේ කරන දේශකයන් අප්‍රිය කරයි.<sup>9</sup> එසේට හේතුව ඔවුන්ගේ තුළගත්කම සහ වැරදි ආවේග වලට ඇති ගිෂ්කමය.

### දේශකයා සමාජයේ උතුම් පුද්ගලයෙකි

අනුත්ථ යමක් අවබෝධ වන අන්දමට දේශනා පැවැත්වීම ඉතා පහසු කාරුයක් ලෙස නො සිතිය යුතුය. එය සැබවීන් ම දුළුකර වුවකි.<sup>10</sup> මිනිසා ඉතා උසස් මිනිසුකු වන්නේ ඔහු සමාජයේ සහපත සලකා කරන්නා වූ කටයුතු මිනිසා ය. උසස් මිනිසා තිරුතුරුව සමාජයේ විනයානුකුලට නැසිරීමටත්, උස්සර ආධ්‍යාත්මික ගුණ වගාවන්ටත්, බුද්ධි ව්‍යුත්තියටත් විශාල මෙහෙයක් සිදු කිරීමට දේශකයා විශාල කාරුයක් සිදු කරයි. බුද දැනම දේශනා කිරීමෙන් සමාජය තුළ මේ සියලුමක් සාධනය වෙයි. එබැවින් දේශනා

### ශ්‍රී සේමරතන පෙරාණින්දා හැස්ට්‍රිය සංග්‍රහය

පැවැත්වීම මිනිස් සමාජයට කළ යුතුව පවත්නා වූ අත්‍යවශ්‍ය උත්තර්තර යේවාවක් ලෙස සඳහන් කළ හැකිය.

දේශකයෙකු තුළ තිබිය යුතු ගුණ ධර්ම පහක් වූදුර්ජාතාන් වහන්සේ අනුත්ද ගිමියන්ට දේශනා කළහ.<sup>11</sup> මෙහි දී ධර්ම ගුණ පිළිබඳ සාමාන්‍ය විවරණයක් කරනු ලබයි.

තමන් කරනු ලබන්නේ අනුත්ථ ධර්මය දේශනා කිරීමය, යන සතියෙන් නිතර සිටිය යුතුය. එසේම අනුපිළිවෙළකාපාව සිදීමක් නොකාට දේශනා සිදු කිරීමට සිහ දුර ගත යුතුය.<sup>12</sup> මෙය පළමු කාරණයයි. මෙහි දී අනුපිළිවෙළ කථාව නම් කුමක්දැයි ව්‍යුත්තිය යුතුය.

“පරිත්‍යාගය, ගුණවත්ත්ව, දිව්‍යලෝක සම්පත් පිළිබඳ කථාව, පක්ද්වකාමයෙන් අසාර බව, පක්ද්වකාමයෙන් වෙන්වීමේ අනුසයිය.”<sup>13</sup>

මෙසේ සාමාන්‍ය දැනුමක් ඇති පුද්ගලයාගේ මානසික මට්ටම අනුව පියවරෙන් පියවර දත් දැකින් නොදුත් දෙය කරා යන්නා වූ පිළිවෙළ කථාවක් මෙහි දැකින්නට ලැබේ. දේශකයා විසින් ඒ ඒ තැනට සුදුසු වන අන්දමීන් මේ පිළිවෙළ කථාව සකස් කර ගත යුතුය. ඒ ඒ කණ්ඩායම් වල බුද්ධ මට්ටම අනුව ද මෙය වෙනස් කළ හැකිය. උන්වහන්සේගේ අදහස් ව්‍යුත්තිය ව්‍යුත්තිය අවබෝධ කරවීම යි. ඒ සඳහා උච්චතම පිළිවෙළක් මේ පියවර කුමය තුළ දැකින්නට ලැබේ.

පරිත්‍යාගය දැනුය නම්න් හඳුන්වයි. නිවන අරමුණු කරගෙන එම මාර්ගයෙහි ගමන් කරන්නා විසින් පළමුව මසුරුකම අත්හාල යුතුය. ලෝහය අකුසල් ඇති වීමට මුලිකව ක්‍රියා කරයි. එය මිනිස් සිතෙන් උඩාලා දැමීමට නම් ලෝහයට ප්‍රතිච්චේදී පරිත්‍යාගය පුදුනු කළ යුතුය. පරිත්‍යාගය නම් තමා ලග ඇති දේ සියවිස් නැවත බ්ලාපෙළාත්තු නැතිව අන් අයට දීමයි. නිවන් මගෙන් පළමු පියවර මෙයයි. වෙබි අනිමතාර්ථ අරමුණු ඇතිව බොහෝදෙනා විවිධ දේශන පැවැත්තියි. ඒ සාම අවස්ථාවක්දීම දේශකයා විසින් තම අනිමතාර්ථ සාධනය කර ගැනීමට අසන්නම කාරණය පළමු පියවර වශයෙන් යොතු ගත යුතුය.

නිවන් මාර්ගයේ දෙවන පියවර සිලය යි. එනම් ආධ්‍යාත්මික ගුණ වගාව යි. වෙනත් අපුරුත්තින් පවසන්නේ නම් කය විවන දෙකෙහි සංවරය යි. මෙම අංශ දෙකෙහි සංවරයක් නැති මිනිසාට තැන්පත් මහසක් නැත.

ඒවක්නේකුට බොහෝ දේ ගුහණය කර ගැනීමට ඇති හැකියාව ඇඩු වන්නේය. දෙවන පියවරේ දී මානසික සංවර්ය ඇතිකර ගන්නා අපුරා විස්තර කිරීම නිවන් මාර්ගය සාධනය කිරීමෙන් ලා ඉතා වැදගත් වන්නේ.

තෙවනුව සඳහන් කර ඇත්තේ දිව්‍යලෝක පිළිබඳ අදහසයි. මිනිසුන් නිර්හතරයෙන් ම සැප ට කැමැත්තේ ය. දකට අකමත්තේ ය. ඉහත සඳහන් කළ පරිත්‍යාගයෙන් සහ ආධ්‍යාත්මික ගුණ ව්‍යාච්‍යාපන ප්‍රතිච්ලියක් ලෙස මිනිසාට නිර්හතරයෙන් දිව්‍යලෝක සම්පත් ලැබේ. දිව්‍යලෝක සැප සම්පත් පිළිබඳ මෙහි දී අවබෝධයක් ලබා දෙන්නේ ලොකින්වයේ උපරිමයට මිනිස් මහස ගෙන ඒමට යි. යමක් බහුල විම ඒ දේ පිළිබඳ ඇති දැඩි යෙහෙහය හිත වෙමට හේතු වෙයි. දුර්ලන වන තරමට එහි අගය වැඩි වෙයි.

ලොකින්වයේ උපරිම සම්පත්තිය වූ දිව්‍යලෝක සැපයෙහි ඇති තාවකාලික අසාර බව ර්‍යුග පියවරේ දී පැහැදිලි කරයි. ලොකින්වයේ ඇම් ගැලී වාසය කිරීමෙන් ප්‍රජාව, ව්‍යුත්කිය වැනි උතුම් අංශ කෙරෙනි සිත් යොමු කිරීමට දුෂ්කර වෙයි. එබැවින් ලැබෙන්නා වූ සැපයෙහි නො ඇම් සිත් රැක ගැනීමට කාම සම්පත්ති වල අදිනව, නරක මෙහි දී සඳහන් කරයි.

කාම සම්පත් වල ලාමක බව ග්‍රාමය බව තාවකාලික බව මෙහෙනි කිරීම හෙක්මීම සංක්ල්පනාව වන්නේ ය. පස්කම් සැප වලින් වෙන් විම හෙක්මීම සංක්ල්පනාවයි. එයේ නො ඇම් පස්කම් සැප පිළිබඳ යථාර්ථවාදීව ක්ල්පනා කිරීම සම්ස ක්ල්පනාවයි. මෙම යහපත් ක්ල්පනාව සසර දුක් නැති කර ව්‍යුත්කිය සාධනය කරගැනීමට ඉවහුල් වෙයි.

### පොදුගලික අවධානයන් යෝගීතාවය

අනුන්ට දේශනා පවත්වන්නා (විශේෂයෙන් ම ධර්මය පිළිබඳව) ඒ ඒ පුද්ගලයන්ගේ අමවිනික පුරුද පුහුණු කෙරෙනි අවධානය යොමු කළ යුතුය. බොහෝ අවස්ථාවල දී මහා කරදණාවෙන් කටයුතු කරන ව්‍යුද්‍යතාන් වහන්සේන් උන්වහන්සේන් දේශකයන් වහන්සේලාත් තම ග්‍රාවකයන්ට වෙන වෙනම අවධානය යොමු කර සාර්ථකව කරුණු අවබෝධ කර තිබේ. ඒ සඳහා ඔවන්ගේ වරිත හදානාගත යුතුය. මෙය ඉතා සූක්ෂ්ම දිර්ස කාලීන ඇසුරින් කළ යුත්තයි.

සෑම මිනිසෙකුම මානසික ආක්ල්ප වලින් ව්‍යුත්කාරය. ඒකාකාර දෙලංගනු යොයා ගැනීම දුෂ්කරය. ඔවුනාවින් පෙර ආත්ම වල ගත කළ පිවිත වල බලපෑම් ද මේ සඳහා ලැබෙයි. මේ ආත්මයේ දී පමණක් ගොඩනාගත් පොරුණුයකින් ත්‍රියා කරන කොහොතු සෙවීම බුද්ධමාව අනුගත නොවන්නේ ය. ඒ ඒ පුද්ගලය ගොඩනාගත් ක්‍රියාවල ගෙනින්ට අනුව

### ඩී යෝමරාන රෝගික්කදාන ගායෝග සංග්‍රහය

ව්‍යුත්කාර මානසික මට්ටම් දැකිය හැකිය.

මිනිසුන් තුළ දුකින්ට ලැබෙන ව්‍යුත්කාර විශේෂත්වයන් කොටස් හනකට බෙඟා දක්වයි. පුද්ගලයන්ගේ වරිත අනුව මෙම බෙදීම කර තිබේ. මෙවනි පුද්ගල වරිත වර්ගිකරණයක් මෙන්ත් තිසිල මහන්විද්‍යාභාෂ්‍යයක් ලොවට හෙළි කර නැත. බුද්ධතානාන් වහන්සේ පෙන්වාදාන මෙම සුවිශේෂ වරිත හත මෙයෙය.

- |                  |                  |
|------------------|------------------|
| 1. රාග වරිතය.    | 2. දැඩිස වරිතය.  |
| 3. මෝහ වරිතය.    | 4. සද්ධා වරිතය.  |
| 5. විරය වරිතය.   | 6. විනක්ක වරිතය. |
| 7. බුද්ධි වරිතය. |                  |

සෑම මිනිසෙකු තුළම මෙයින් එකක් හෝ කිහිපයක් වැඩි ඇඩු වශයෙන් ත්‍රියාත්මක වෙයි. දේශකයා තම ග්‍රාවකයා තුළ වැඩි වශයෙන් ඇත්තේ මින් තුමන්දැයි සියුම් ලෙසින් තෝරාම් ගත යුතුය. මේ වරිත ලක්ෂණ වලට අනුව ඔවුන්ගේ කායික වාචික සහ මානසික ආක්ල්ප වල ව්‍යුත්කාරයක් පවතී. මේ බව සිනි තබා ගෙන ග්‍රාවකයාට අඩාඅම දිර්ම කොට්ඨාස දේශනා කළ යුතුය. එයේ කිරීමෙන් තම දේශනා කාර්ය බෙහෙවින් සවල වෙන බව ව්‍යුද්ධම පෙන්වා දෙයි. වෛද්‍යවරයෙක් ලෙසින්ගේ රෝග තිබානය දැක් සාර්ථකව පිළියම් කරන්නාක් මෙන් මිනිසා තුළ ඇති මෙම වරිත ස්වභාවයන් හදානාගෙන සන්නය අවබෝධ කළ යුතුය. එයේම, එකිනෙකා තුළ ඇති ගුද්ධාව, පුද්ගල, විරය වැනි විශේෂත්වයන් දේශකයා හදානාගෙන ඒවාට ප්‍රස්ථා කිරීමක් ද කළ යුතුයි.

අනුන්ට දහම් දෙසිම් දී දේශකයා සතුව තිබිය යුතු දෙවන කාරණාය වන්නේ තමන් දේශනා කරන කාරණායට සමාන ඇප්පී රාජියකින් දේශනා කිරීමට හැකියාව තිබිය යුතු බවයි. දේශකයා පැරාය කාලාවහි දුක්ෂයක් විය යුතුයි.<sup>11</sup> ග්‍රාවකයාට සමක් වටහා දීමට ව්‍යුත්කාරයෙන් එය ඉදිරිපත් කිරීමේ හැකියාවයි. එක සමාන වෙන හෝ වාක්‍යයන් රාජියක් යොදු විට ග්‍රාවකයා එයින් එකක් හෝ වටහාගෙන ආර්ථාවබෝධයක් ලබන්නට සමත් වෙයි. සමානාර්ථවත් පද සමානාර්ථවත් උපමා, සමානාර්ථවත් පර්යේෂණ මෙයට ඇත්තේ වෙයි. යමක් කිරීමට හැකි ව්‍යුත්කාර තුම තුළින් ග්‍රාවකයාට අවබෝධය ලබා දීම මෙයේ ව්‍යුත්කාරයෙන් තමා කියන දේ අර්ථය අවබෝධ කරවීමට දේශකයා සමත් විය යුතුය. එයින් දේශකයාගේ අනිර්මතාර්ථ බෙහෙවින් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

සාර්ථක දේශකයෙකු දියුණු කරගත යුතු තුන්වෙති කරනු නම් ග්‍රාවකයාට කරදණාව පෙරදැරව අවබෝධ කරවීමේ අදහසින් ම දේශනා පැවැත්වීය යුතු බවයි. දේශකයා රිෂ්පීව, අහංකාරය, මානය වැනි පහන්

<sup>12</sup> තත්ත්වයන්ගෙන් තොර වුවක් විය යුතුය.

සාර්ථක දේශකයෙකු තුළ තිබිය යුතු සතරවෙති කාරණය නම් කුවක්‍යාගෙන් යම් ප්‍රතිලාභයක් බිලාපොටාත්තු නොවීමයි. ප්‍රතිලාභ බිලාගෙන දේශනා පැවැත්වීම උසස් දේශකයෙකුගේ ලක්ෂණ නොවන්නේය. දේශකයෙකු තුළ තිබිය යුතු ලක්ෂණ වලින් අවසන් ලක්ෂණය වන්නේ ප්‍රදේශයක් ග්‍රෑහා නො කිරීමයි. අසන කෙනෙකු නො ඉන් බැහැර කෙනෙකුට දුෂ්‍ර කියම්න් තම දේශනය කරන්නේ නම් එය ද සාර්ථක නොවන්නේය. <sup>14</sup> එසමගම තමා තුවා දක්වම්න් කරා කිරීම ද නොකළ යුතුයි. ඒ සියලුමක් බිඳීධෙන් තුවක්‍යා විසින් සිදු කිරීමට ඉඩ තැබිය යුතුය.

හරි පාලනය

දේශකයා තම කටිනඩ පාලනය කරගත යුතුය. මූල්‍රජාතාන්වහන්සේ දේශකයෙකු තුළ තිබිය යුතු අතිවාර්ය ලක්ෂණයක් හැරීයට එය සඳහන් කරයි. දේශකයා අතිවාර්යෙන්ම ඒ ඒ තැන්වලට ගැලපෙන අන්දමට උච්චිවාරණ ණඩ පාලනය කර ගත යුතුය.

බුදුභාණ දේශනා කරන විට එය ගිතවත් හඩින් උච්චිවාරත්‍ය  
නොකළ යුතුය. විවහ ඉතාමත් පැහැදිලිව අර්ථය ප්‍රකාශ වන ආකාරයට  
උච්චිවාරත්‍ය සිදු කළ යුත්තේය. අර්ථයට බාධාවන අන්දමට වැරදි ලෙස  
විවහ වල පුද බෙදා උච්චිවාරත්‍ය නොකළ යුතු බව පෙන්වා දී තිබේ. ඒ ඒ  
ප්‍රස්ථානයන්ට අදාළ වන අන්දමට ගැඹුදෙනි පාලනයක් ඇති කර ගත යුතු  
බව මෙයින් අදහස් කරයි. තමන් ගිතයක් කියන්නේ නම් එහි ගිතවත් හඩික්  
නැත්තම් එයින් වැඩික් නැතු. <sup>15</sup> දේශකයා ද නම කාර්යට ගැලපෙන අන්දමට  
තම හඩි පිළිබඳව සාලකිලමත් විය යුතුය.

ලෝකයේ අද්විතීය දේශකයන් වහන්සේ වන වූදුරජාතාන් වහන්සේගේ කට භඩ අංග අවකින් මහිර වුවකි.<sup>16</sup> එම අංග අවම සමානය දේශකයෙකුට නැති වුවත් තම අනිමත්‍යාර්ථකයන්ට අදාළ වන අන්දමට භඩ යොදා ගත යුතු සැයැ මෙයින් ඩියවෙයි. මෙම ගක්රිය නිහරම දේශකය විසින් යෙකුගැනීමට උත්සාහ කළ යතු වන්නේය.

බුද්ධ දේශනාව දේශනා කරන හිසුව සිදුකරනු ලබන්නේ වූ උදරපාතාන් වහන්සේට අයිති කාර්යනාරයකි. තිරන්තරයෙන් ම ධර්ම දේශකයන් වහන්සේ මතිසුන් කෙරෙන බොහෝ කරණාවෙන් යුත්ත ව ධර්මය නිවැරදි ලෙසින් ම ඔවුන්ට අවබෝධ කරවන්නේම ද යන අදහසින්ම ධර්මය දේශනා කළ යනය.

බුදරජාත්‍යාන් වහන්සේ තමන් වහන්සේ බොහෝ අවස්ථාවල අනුපිළිවෙල කරාවෙන් දර්ම දේශනා කිරීම ආරම්භ කොට ඇත.<sup>17</sup> පිළිවෙල

කරාව සහ ඉතාමත් සරල දේ සිටි තුමානුකුලට ගැඹුරු දහම කරා ගෙන යාමයි. දත් දීම පිළිබඳ කරාව, සිලය පිළිබඳව කරාව, දිවිස ලෝක පිළිබඳ කරාව යනාදී වශයෙන් අන් අයට ඉතා සරල ලෙස ගැඹුරු දීමය පියවරින් පියවර අවබෝධ කළ යුතුය, එසේම වුද්ධ දේශීය තුළ පරියාය දේශනා බහුල වශයෙන් දැක ගත නැතිය. එකම තේරුම ඇති ව්‍යවහාර බහුල වශයෙන් යොදා ගෙන දීමය දේශනා කිරීම මගින් ගුවනුය කරන්නා වූ පුද්ගලයාට කුමක් හෝ විස්තරයකින් දීමය තේරුම් ගැනීමට පහසු වන්නේය. නුදි ජනය කෙරෙනි අනුකම්පා සිතින්ම යුක්නව දේශකයන් වහන්සේ දීමය දේශනා කළ යුතුය. කුමන හෝ වාටහෙන කුමයකින් උතුම් වුද්ධ දේශනාට ගුවකයාගේ මහෙන්ති තැම්පත් කළ යුතුය. එසේ ම දේශකයාතුන් තිසිල ලාභාපේෂාවකින් තොරව ම දීමය දේශනා කළ යුතුය. කිසියම් හෝ ලාභාපේෂාවකින් දීමය දේශනා කළඹාත් එහැන දීම දායාදයක් නොවන්නේය. එසේම දේශකයාතුන් වහන්සේ දීමය දේශනා කරන අවස්ථාවේ දී තමාගේ හෝ අන් අයගේ නම් ගම් නොගෙන දීමය දේශනා කළ යුතුය. පොන්පහෙති විස්තර වන ප්‍රසිද්ධ වූ දේ මේ සඳහා උදාහරණ වශයෙන් ගත නැතිය. නමුත් හැකි තරම් අයිත කරා විස්තුන් සම්ග ගෙවා දීමය දේශනා කිරීමට වගබලා ගත යුතුය.

මෙයේ දේශකකාතුන් වහන්සේ සෑම අයුරුදින් ම අංග සම්පූර්ණ පුද්ගලයෙකු බවට පත් වී වුද්ධ දේශනය ජනනාවට කිය දියයුතු වන්නාය. එය දේශකකාතුන් වහන්සේට ද මහත් ත්‍යැපිලෝක් ලබා ගත හැකි කටයුත්තක.

පාදක සටහන්

- පුද්ගලය ලහඟ පරිදියේදු : අ.ති. I, ආව්වක පුදුය, පිටව 382, ක්‍රියික වූද්ධ රෙඛන්ති ගුණ මාලාව.
  - පුතා දිගා : අංගුත්තර තිකාය, යස්තක තිපාතය, ක්‍රියික වූද්ධ රෙඛන්ති ගුණ මාලාව.
  - පුතාවලා : අධියාච්චවකයේ - අස්සුවලිලා පුවුරුද්දා : අ.ති. II, පිටව 246, ක්‍ර. ඉ. ප. ගුණ මාලාව.
  - පර්වතාසේය පරිවිය : පර්වතා - අපුන්තේ, සේය - හැඩ, පරිවිය - තිවනට හේතුවෙයි. අ.ති., සේයාපත්ති සංස්කෘතය, විදුත්ත තිපාතය, ක්‍රියික වූද්ධ රෙඛන්ති ගුණ මාලාව.
  - යම්බ දාහා දීමීම දාහා පිහාති - ඇකිං රුජා දීමීම රුජා පිහාති - යම්බිම රුජා දීමීම රුජා පිහාති - තැන්හායාවෙනා අව්‍යුත්තකම් පිහාති, දීමීමපදය, 24 තැන්තා විරෝග, 354 ගාට්ටාව.
  - මිටදෙශයාවායාවයෙකු - ඇයිවාවිලිවරුද් යහා නි ගො පියෝ හෝති - අයාහා හෝති අය්පියො, දීමීමපදය, 06, පත්ත්තිව විග්‍ර, 77, ගාට්ටාව.
  - ඇබ් පානාත්තර පුවරු පරෝක්‍ය දීමීම දේශයාවා : ආනන්දය, පරෝන දුම දෙශීමට පහසු තැක. අංගුත්තර තිකාය පරිදිව තිපාතය, උපාය, පුදුය, 300 පිටව, ක්‍රියික වූද්ධ රෙඛන්ති ගුණ මාලාව.
  - පරෝක්‍ය, ආනන්දයිමීම දෙශයාත්තර පැදැළුව දීමීම අපියින්තා, උපායියින්පෙන්වා පරෝක්‍ය, දීමීම දෙශයාත්තර පිටවේ, අ.ති. පරිදිව තිපාතය, උපාය පුදුය 300 පිටව, ක්‍ර. ඉ. රෙඛන්ති ගුණ මාලාව.
  - අභ්‍යුත්තිවි කාරු නෑප්පාමින් අර්ථිත්තර උපායියින්වා - පරෝක්‍ය දීමීම දෙශයාවිට්තේ, අංගුත්තර තිකාය පරිදිව තිපාතය, උපාය පුදුය 300 පිටව, ක්‍රියික වූද්ධ රෙඛන්ති ගුණ මාලාව.



10. දාන කර්, සිල කර්, සහේ කර්, කාල්‍යාභා ආදිත්වා, පෙන්වම්පිළම් ආචිසංසා. මහාචේෂ්‍යාලී I, 40 පිටුව. තුළිටක මුද්‍රිත රුපත් මාලාව.
11. පරියාක දැය්සාම් කර් කළටය්සාම්පිඩි ආර්යනියත්තා - උපවිධිපෙන්වා පරෝකා ධීම්මා දෙශයාවිල්. අංගුෂ්ඨර හිකාය III, 300 පිටුව. තුළිටක මුද්‍රිත රුපත් මාලාව.
12. ආනුද්‍යතා පරිවිත කර් කළටය්සාම්පිඩි - ආර්යනියත්තා උපවිධිපෙන්වා පරෝකා ධීම්මා දෙශයාවිල්. අංගුෂ්ඨර හිකාය III, 300 පිටුව. තුළිටක මුද්‍රිත රුපත් මාලාව.
13. ත ආමියත්ත කර් කර් කළටය්සාම්පිඩි ආර්යනියත්තා උපවිධිපෙන්වා පරෝකා ධීම්මා දෙශයාවිල්. අංගුෂ්ඨර හිකාය III, 300 පිටුව. තුළිටක මුද්‍රිත රුපත් මාලාව.
14. පත්තා වි පරෝකා වි ආනුරාහවිව කර් කළටය්සාම්පිඩි ආර්යනියත්තා උපවිධිපෙන්වා පරෝකා ධීම්මා දෙශයාවිල් අ. රි. III, 300 පිටුව. තු. මාලාවි රුපත් මාලාව.
15. න නිශ්චිතව පාක්තාකොන ගිතය්සෙන ධීම්මා ගැඹාවිල් සේ ගායාය ආපර්ති දුක්කට්ස්සාම් ව්‍යුල්විත්ත පාල II, 12 පිටුව. තුළිටක මුද්‍රිත රුපත් මාලාව.
16. වියෝගිතා මැප්-විජ්-ංජුයා-සවානියා වියාරිතෝ තීර්ණ ගම්නිර නිශ්චාදිත්විව මැවිධාමිකා සරා මැරියාම් හිකාය. මූල්‍ය පුරු ඇවාව්.

වියෝගිතා	-	නිශ්චාදිකාට උපදුරුචින ලද හඩි ඇති බිව.
මැප්	-	මිනිරි බිව.
විජ්-ංජුයා	-	අඩවිනාට් ආර්ථාවිඛිදිය බොදුම.
සවානියා	-	සංඛ්‍යාතාග් කඟවී පිහි ආයා ගොවීම.
වියාය	-	අවිච් පැනිර සහ හඩි ඇති බිව.
මැර්දු	-	හානුයෙන් කරා ගොනිරීම.
ගම්නිර	-	ගැමුදා බිරු හඩින් ඇති බිව.
නිශ්චාදී	-	අද්‍යාකාරවින් බිව පැනිරු සහ සිනිල් සිනිලු හඩි.

17.
  - I ආනුප්‍රවිත්තියෙන් කළටය්සාම්පිඩි පරෝකා ධීම්මා දෙශයාවිල්. පිළිවුලු කරාව තියින් (දාන කර්, සිල කර්, කාල්‍යාභා ආදිත්වා) අන්තර් ධීම්මා දීම්ය එදුනා සහ පුදුය.
  - II පරියාක දැය්සාවිකර් කළටය්සාම්පිඩි පරෝකා ධීම්මා දෙශයාවිල්. එක අභ්‍යන්තර පෙර්වම් ඇති විවිධ දුක්වමින්, එවැනි කරා තියින් අන් අයට ධීම්මා දීම්ය එදුනා කළ පුදුය.
  - III ආනුද්‍යතා පරිවිත කර් කළටය්සාම්පිඩි පරෝකා ධීම්මා දෙශයාවිල්. ආනුකමියා පිනිය දාන දීම්මා දී සැපුවන් අන් අයට ධීම්මා දීම්ය එදුනා කළ පුදුය.
  - IV ත ආමියත්තාර් කර් කළටය්සාම්පිඩි පරෝකා ධීම්මා දෙශයාවිල්. ඩියියම් හෝ උපවිධිවිඛිදි. ඩියියම් හෝ උපවිධිවිඛිදි නියාමිත සියා උපවිධිවිඛිදි නියාමිත සියා පරෝකා දීම්මා දීම්ය එදුනා සහ පුදුය.
  - V අර්ථාතාව පර්ථුව ආනුප්‍රවිත්තියෙන් කර් කළටය්සාම්පිඩි පරෝකා ධීම්මා දීම්මා දෙශයාවිල්. ඔම් යා ආනුන් මා ගොගිරා උපවිධිවිඛිදි නියාමිත සියා පරෝකා ධීම්මා දීම්මා දීම්ය එදුනා සහ පුදුය. අංගුෂ්ඨර හිකාය. පැනුද්‍යික නියාමිය, උපවිධිවිඛිදි නියාමිත සියා පරෝකා ධීම්මා දීම්මා දීම්ය එදුනා සහ පුදුය.